

### Abstract No 72

**මාච්ඡකටික දායාචාව්‍යයෙන් පිළිබිඳු වූ සමකාලීන භාරතීය සමාජය.**

**කේ. එම්. උදයකුමාර**

සිංහල විශේෂවේදී දෙවන වසර, සිංහල අධ්‍යාපනාංශය, කැලණීය විශ්වවිද්‍යාලය, කැලණීය

හරතමුනිගේ නාට්‍යාස්ථ්‍යයට අනුකූල ව නිර්මාණය වූ සංස්කෘත නාට්‍ය ප්‍රවාහයේ තවත් එක් සුවිශේෂී නාට්‍යයක් ලෙස මාච්ඡකටිකය හඳුන්වාදිය හැකි ය. සැබේවින් ම සෙසු නාට්‍යයන් හා සසදනා විට මාච්ඡකටිකය සුවිශේෂී භාවයක් උසුලනු ලබයි. එහි අන්තර්ගතය අතිශයේක්තියෙන් තොර යථාරුපී භාවයක් පුක්ත වීම රට හේතුව යි. මාච්ඡකටිකය පෙරදිග නාට්‍ය සම්ප්‍රදායන්ට අනුගත වූ, සුබාන්ත ගණයේ නාට්‍යයකි. නමුත් එය අපරදිග සම්ප්‍රදායේ යථාරුපී මාර්ගයට එක් වී සමාජය පිළිබඳ හෙළන දාජ්‍රේ කේරේය යම් සමරුපී බවක් දක්නට ලැබේ. මෙම සංස්කෘත නාට්‍යය ගුදුක නම් රජේකු විසින් රවනා කරන ලද්දකි. මෙහි නිර්මාණ ලක්ෂණයන් අනුව ප්‍රකරණ ගණයේ හිමිකම් දරයි. බොහෝ සංස්කෘත නාට්‍යවලින් නිරුපණය වන්නා වූ භාරතීය සුබේපහැළි පිවිත වටා ගෙතුන මායායරාප්‍රවාදී ප්‍රස්ථ්‍යාය මෙම නාට්‍යය තුළින් බැහැර කර ඇත. මෙහිලා අරමුණ වනුයේ සමකාලීන භාරතීය සමාජයේ යථාරුපීය බව පිළිබඳ විමර්ශනය කිරීම යි. මේ සඳහා එකල පැවති දේශපාලනය, තීතිය හා සමාජ සඳාවාරය වැනි කරුණු පිළබඳ අවධානය යොමු කෙරේ. ඒ සඳහා ප්‍රාප්‍රමික මූලාගුයන් ලෙස පියදාස නිශ්චාකයන්ගේ මැටි කරන්තය නාට්‍යයන් භාරතීය නාට්‍ය සම්ප්‍රදායන් ද්විතීය මූලාගුයන් ලෙස ද යොදාගන්නා ලදී. නාට්‍ය ඉදිරිපත් කිරීමේ දී සමකාලීන සමාජය පිළිබඳ කරුණු, පෙක්සෙක්යාට ග්‍රහණය වන්නේ, නාට්‍යයේ ඇති යථාරුපීභාවය හා එය මිස්සේ දිග හැරෙන සුපිඵ්‍යාවය මිස්සේ ය. ඒ අනුව සෙසු නාට්‍යයන් හා සාපේක්ෂ ව මෙහි මානුෂීය හැඟීම හා සට්ටනය වීමේ ප්‍රවනතාවන් ඉහළය. ඒ මිස්සේ එකල සමාජයේ යථාරුපීභාවය පෙක්සෙක්යාට අධ්‍යයනය කළ හැක්කේ කළුපිතවාදී බවින් තොරව ය. විවිධ සිල්පී උපක්‍රම මිස්සේ එම් දකින කතුවරයාගේ යථාරුප්‍රවාදී වින්තනය තුළින් ගැඹුරු සමාජ හා පිවන ද්ර්ගනයක් ඉදිරිපත් කරනු ලබයි. ප්‍රේමය හා වෙරය යන මානුෂීය මනෝභාවයන් හමුවෙ සිදුවන මිනිස් වෙළතසික ස්වභාවයන්ගේ යථාරුපීභාවය ද සුදුව සොරකම වැනි සමාජ විරෝධී ක්‍රියාවන් පිළිබඳ ව ද රාජ්‍ය තන්ත්‍රය හා අධිකරණය වැනි දේශපාලනික ආයතනවල සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳ ව ද යථාරුපීය ව රවකයා සමාජය තුළ සැරීසරණු බවක් දක්නට ලැබේ. සත්‍යයවාදී වූ සමාජ ද්ර්ගනයක් මිස්සේ සමාජය අතපත ගැමක් තොර සමාජයේ ගැඹුරට කිදා බැසීමක් මෙහි දී සිදුවී ඇති. එයට හේතු වන්නේ නාට්‍යයේ ඇති ජ්‍යවනිකා භාස්‍යයෙන් හා උපහාසයෙන් ද සිදුවී ලෙස ද ඉදිරිපත් කිරීම යි. මේ අනුව මාච්ඡකටික දායා කාව්‍යයෙන් හෙළිවන සමකාලීන සමාජ යථාරුපීනාවට හේතු වන්නේ නාට්‍යය තුළ ඇති වරිතයන් සියුම ලෙසත්, සැපිවී ලෙසත් ස්පර්ශ කිරීමට නාට්‍යයකරුවා ගනු ලැබූ උත්සාහයේ ප්‍රතිඵලය යි. ඒ අනුව මාච්ඡකටික දායා කාව්‍ය තුළින් සමකාලීන සමාජ සංස්ථාව විමර්ශනය කිරීමක් සිදුකර ඇති බව පෙනී යයි.

**ප්‍රමුඛ පද:** මාච්ඡකටික, යථාරුපීබව, ප්‍රකරණ, මායායරාප්‍රවාදය